

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

කැලණිය විශ්වවිද්‍යාලයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 107(5) උපවගන්තිය සමග සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව හා 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

විශ්වවිද්‍යාලයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ජර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම හා වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, විශ්වවිද්‍යාලය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය විශ්වවිද්‍යාලය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

විශ්වවිද්‍යාලයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, විශ්වවිද්‍යාලයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ විශ්වවිද්‍යාලයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, විශ්වවිද්‍යාලය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුණුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 571	වසර 2කට වැඩි කාලයක සිට පැවත එන එකතු වටිනාකම රු 12,504,525. ක් වූ ආරක්ෂක තැන්පතු, හා වසර 5කට වැඩි කාලයක සිට පැවත එන රු 15,363,991. ක පුස්තකාල තැන්පතු නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.	ඉල්ලුම්පත් ඉදිරිපත් නොකිරීම, සක්‍රීය ලිපිනයක් හෝ දුරකථන අංක විශ්වවිද්‍යාලය සතු නොවීම සහ ඇතැම් ආයතන මේ වනවිට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම තැන්පතු ගෙවීමට නොහැකිවී ඇති බව හා අදාළ ශිෂ්‍යයා ඉල්ලීම් කිරීමෙන් පසු පුස්තකාල තැන්පතු ගෙවන බව. එසේම වසර 5 ඉක්මවූ තැන්පතු සඳහා අදාළ විශ්ලේෂණ කටයුතු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඉදිරියේදී කරනු ලබන බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ආ) 2014 පෙබරවාරි 11 දිනැති අංක 2014/02 දරන කළමනාකරණ සේවා චක්‍රලේඛයේ 4 (ii) ඡේදය	පර්යේෂණයක් ආරම්භ කළ දින සිට මාස 06 ක් තුළ එකී යෝජනාවට අදාළ ක්‍රියාකාරී සැලැස්මට අනුව ප්‍රගතිය ඇතුළත් අන්තර් පර්යේෂණ වාර්තාවක් පර්යේෂණ කළමනාකරණය සඳහා වන කමිටුවට ඉදිරිපත් කළ යුතු වුවද ප්‍රචර්ජන වර්ෂයේ පර්යේෂණ දීමනා ලෙස රු.10,693,540 ක් ලබා ගත් අනාගත විධායක නිලධාරීන් 29 දෙනෙකු විසින් අන්තර් පර්යේෂණ වාර්තා ඉදිරිපත් කර නොතිබුණි.	මෙම කොන්දේසියට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය දැඩි ලෙස විරුද්ධ වූ බව හා එම පර්යේෂණ දීමනාව ප්‍රදානයක් නොව වැටුපේ කොටසක් බව මෙන්ම එම දීමනාවද ඇතුළත්ව සම්පූර්ණ වැටුප ආදායම් බද්දට යටත් වන බව උපකුලපති වෙත දැනුම්දී ඇති බව.	චක්‍රලේඛ උපදෙස් පරිදි කටයුතු කළ යුතුය.

(ඇ)	2023 ජනවාරි 18 දිනැති අංක BD/HRD/126/214/19/2 023 දරන භාණ්ඩාගාර වක්‍රලේඛයේ 5 වන ඡේදය	බැඳුම්කර උල්ලංගනය කිරීම මත ප්‍රවර්තන වර්ෂය තුළදී අයකර ගන්නා ලද රු.194,401,919 ක් ඇතුළු එකතුව රු.717,291,990ක මුදල භාණ්ඩාගාරය වෙත ප්‍රේෂණය කිරීමට කටයුතු කර නොතිබුණි.	මෙම මුදල් භාණ්ඩාගාරය වෙත ප්‍රේෂණය කිරීමක් මේ දක්වා සිදුකර නොමැති බව.	භාණ්ඩාගාර වක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කළ යුතුය.
-----	--	--	--	--

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.717,160,997 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.2,346,239,282 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.1,629,078,285 ක පිරිහීමක් නිරීක්ෂණය විය. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හුවමාරු නොවන ප්‍රාග්ධන ගනුදෙනු මගින් ලැබෙන ආදායම් අඩු වීම හා ප්‍රාග්ධන හා අයහාර වියදම් වැඩි වීම හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

	විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	පරිගණක හා තාක්ෂණ පීඨ ගොඩනැගිල්ල තුළ පුස්තකාලයක් සකස් කිරීම සඳහා වර්ග මීටර් 185.8ක ඉඩකඩක් 2017 වර්ෂයේදී වෙන්කර තිබුණද එහි යෝජිත පුස්තකාලය ස්ථාපනය කර නොතිබුණි. එහෙත් එම පුස්තකාලය වෙනුවෙන් 2019 වර්ෂයේ සිට 2020 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රු.7,935,048 ක් වටිනා පොත් අදාළ විද්‍යාර්ථයින්ගේ පරිහරණයට යොදා නොගෙන විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයේ වර්ෂ 5කට ආසන්න කාලයක සිට පැවතුණි.	පරිගණක පීඨයේ පුස්තකාලයක් නොමැති බැවින් සිසුන් ප්‍රධාන පුස්තකාලයට පැමිණ එම පොත් පරිහරණය කරන බවද මේ වනවිට යෝජිත පුස්තකාලයට අයත් ලී බඩු හා උපකරණ සවිකිරීමේ කටයුතු සිදු වෙමින් පවතින බවද එම කාර්යය නිම වූ වහාම ප්‍රධාන පුස්තකාලයේ තබා ඇති පීඨයට අයත් සියළුම පොත්පත් නැවත පරිගණක හා තාක්ෂණ පීඨය තුළ සිසුන්ගේ පරිහරණයට ලබා දිය හැකි බව.	සැලසුම් කළ පරිදි පුස්තකාලය සකස් කර සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ලබා දීමට කටයුතු කළ යුතුය.
(ආ)	වසර 1 සිට 5 අතර කාලයක සිට අය නොවී පවතින එකතුව රු.77,823,917ක් වූ සේවක ණය අයකර ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොතිබුණි.	වර්ෂ 05 ක කාලයක් තුළ අයකර ගැනීම සඳහා සේවකයින්ට දුන් ණය වක්‍රලේඛ පරිදි උත්සව මාස වලදී අයකර නොගැනීම නිසා වර්ෂ 05 ඉක්මවූවද අය නොවී පවතින බව.	සේවක ණය ශේෂ කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

- (ඇ) ගිවිසුම් කඩකළ ආචාර්යවරු 40 දෙනෙකුගෙන් 2017 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය අවසාන දිනට අයවිය යුතු රු.436,728,258ක් අයකර ගැනීම සඳහා විධිමත් වැඩ පිළිවෙලක් සකස් කර නොතිබුණි.
- අර්ථසාධක හා විශ්ලාශ වැටුප් අයවිය යුතු අරමුදලින් ඔවුන්ගේ එකඟතාවය බැඳුම්කර වටිනාකම් මත අයකර ගන්නා බව, ගෙවීම් පැහැර හැර ඇති සාමාජිකයින් කඩිනමින් අයකර පිළිබඳ තොරතුරු, දූෂණ හා වංචා ගැනීමට කටයුතු විමර්ශන කාර්යාලයට දැන්වීමට කටයුතු කරන බව හා මාස 03 කට වඩා ගෙවීම් නොකරන සාමාජිකයින්ට, ඇපකරුවන්ටද පිටපත් සහිතව සිහි කැඳවීම් කරන බව.
- (ඈ) උසස් අධ්‍යාපන ව්‍යාප්තිය සහ සංවර්ධන මෙහෙයුම් කඩිනම් කිරීමේ ව්‍යාපෘතිය මඟින් විද්‍යා පීඨයට ලබාදුන් පරිගණක හා උපාංග පිළිබඳ විශ්වවිද්‍යාලය විසින් 2023 දෙසැම්බර් 31 දින සිදු කරන ලද භෞතික පරීක්ෂාවේදී රු.1,625,000 ක් වටිනා Laptop පරිගණක 05 ක් අස්ථානගතවී ඇති බව හඳුනාගෙන ඇතත් විධිමත් පරීක්ෂණයක් සිදුකර වගකිව යුතු අයගෙන් එහි අලාභය අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.
- මූලික විමර්ශන වාර්තාවට අනුව වගකිව යුතු නිලධාරීන් අතරින් එක් නිලධාරියකුගෙන් Laptop පරිගණක 5 හි වටිනාකම සියයට 25 ක අධිභාරයක් ඇතුළුව අර්ථසාධක අරමුදලෙන්ද, අනෙක් වගකිව යුතු නිලධාරීන්ගෙන් අර්ථසාධක අයදුම්පත ලද පසුද, වටිනාකම රු.2,041,645 ක් අයකර ගැනීමට ඉදිරි කටයුතු කරනු ලබන බව හා මේ සම්බන්ධව පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර ඉදිරියේදී එම තීරණ මත රඳවාගත් මුදල නිදහස් කිරීමට හෝ නොකිරීමට කටයුතු කරන බව.
- විශ්වවිද්‍යාලයට සිදුවූ අලාභය අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3.2 ප්‍රසම්පාදන කළමනාකරණය

	විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	2012 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා කාලය තුළදී අවශ්‍යතාවය නිවැරදිව හඳුනාගැනීමෙන් තොරව විශ්වවිද්‍යාලය විසින් මිලදීගෙන තිබුණු වටිනාකම රු.4,591,538 ක් වූ ලිපි ද්‍රව්‍ය හා නඩත්තු ද්‍රව්‍ය තොගයක් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විට ඌන උපයෝජිතව පැවතුණි.	ගබඩා තොග සමීක්ෂණ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පත්කළ කමිටු වාර්තාවට අනුව මේ වනවිටත් අංශ අතර බෙදාහැර තොග වටිනාකම රු.71,457 ක් බව භාවිතයට ප්‍රකාරව තොග අපහරණයට කටයුතු කළ යුතු බව	හානි වූ හා කල් ඉකුත්වූ තොග අපහරණයට කටයුතු කළ යුතු වේ. අවශ්‍යතාවය නිවැරදිව හඳුනාගෙන මිලදී ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ)	2020 වර්ෂයේදී ඉදිකිරීම් කටයුතු ආරම්භ කර මාස 18 ක් තුළ සම්පූර්ණ කිරීමට නියමිතව තිබූ මහල් 4 කින් යුත් පඤ්ඤාරාම නේවාසිකාගාර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2021 ජුනි 21 දිනැති අධ්‍යාපන අමාත්‍යාංශයේ	ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 245 ක විදේශීය හික්ෂුන් සඳහා වර්ග මීටර් 560 ක තනි තවුලුවේ ගොඩනැගිල්ලක් විශ්වවිද්‍යාලය මඟින් උපයාගත්	වගකිවයුතු පාර්ශවයන්ගෙන් අලාභය අයකර ගැනීම හෝ වෙනත් ඉදිකිරීමක් සඳහා භාවිතයට ගැනීමට කටයුතු කළ යුතුය.

අධ්‍යක්ෂකගේ (යටිතල පහසුකම් සංවර්ධන) ලිපියේ උපදෙස් පරිදි දෙපාර්ශවයේ එකඟතාව මත ගිවිසුම අවලංගු කර ඉදිකිරීම් නතර කර තිබුණි. ඉදිකිරීම් සඳහා අවශ්‍ය මූලික අනුමැතීන්ගෙන් තොරව මෙම ඉදිකිරීම් ආරම්භ කර තිබීම හේතුවෙන් කොන්ත්‍රාත්කරුට ගෙවන ලද රු.65,457,463 ක මුදල රජයට සිදුවූ මූල්‍ය පාඩුවක් වන අතර ඒ සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශවයන් හඳුනාගෙන එය අයකර ගැනීමට හෝ මෙම ඉදිකිරීම් වෙනත් ඉදිකිරීමක් සඳහා භාවිතා කළ හැකිද යන්න ඇගයීමට හෝ කටයුතු කර නොතිබුණි.

අරමුදල් වලින් ඉදිකිරීමට නිර්දේශ කරන ලද බව.